

මෙම ඒකකය හැදිනීම තුළින් බුදු දහමේ අන්තර්ගත සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු සහ බුදු දහමෙන් දැක්වෙන සංරක්ෂණ ක්‍රම පිළිබඳව ඔබට අධ්‍යයනය කළ හැකි වේ.

### 12.1 බුද්‍ය දහමේ අන්තර්ගත සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු

මිනිසාට වැළඳෙන කායික, මානසික රෝග පිළිබඳවත්, ඒවා වළක්වාගත හැකි ආකාර හා රෝග සඳහා වන පිළියම් ආදියත් පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර රාඛියක් බුදු දහම පෙන්වා දෙයි. ඒ අතර දිස නිකායේ මහා සතිපට්චාන සූත්‍රය, මල්කිම නිකායේ සල්ලේඛ සූත්‍රය, අංගුත්තර නිකායේ රෝග සූත්‍රය හා ගිරිමානඟ සූත්‍රය, සංයුත්ත නිකායේ ගිලාන සූත්‍ර (මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඡංග සූත්‍රය), සුත්තනිපාතයේ ජරා සූත්‍රය, මහා වග්ගපාලියේ හෙසජ්ජක්බන්ධකය හා විවරක්බන්ධකය, වුල්ලවත්ගපාලියේ බුද්ධකවත්පුක්බන්ධකය මෙන් ද සේනාසනක්බන්ධකය හා වත්තක්බන්ධකය ආදිය වේ.



රූපය 12.1 - දහම් දෙසන බුදුරජාණන් වහන්සේ

සතහට වන බව දුකට වෙදාණන් වූ බුදුරජාණන් වහන්සේ පුදෙක් පුද්ගලයාගේ මනසේ සනීපය මෙන් ම කයේ සනීපය කෙරෙහි ද දැක් වූ සැලකිල්ල, කළ අනුගාසනා මහා අනරසම ය. විනය පිටකයේ මහාවග්ගපාලියේ හෙසජ්ජක්බන්ධකය වැනි කොටසක් පමණක් කියවන විට ද “හේෂජජගුරු” යන උප පදය කෙතරම් අන්විතී දැයි සිතේ. බොඳුදයාගේ අත්පොත ලෙස සැලකෙන බම්මපදයේ,

“අභාරාග්‍යපරමා ලාභා, සිනතුවිපරම් ධනා  
විසසාසපරමා ඇත්ති නිබාණපරම් සූඩං”

ධඝජජය සුඩ විගාය

විශයෙන් මිනිසාට ලෝකයේ ලැබෙන උතුම් ම ලාභය නිරෝගී බව යැයි උන්වහන්සේ දේශනා කළ සේක. එමෙන් ම නිරෝගී බව නිරතුරුව ම රුක ගැනීම පිණිස අපගේ පැවැත්ම සකසා ගත යුතු අයුරු සිය දේශනා මගින් ලෝකයාට අවධාරණය

කරන ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සෞඛ්‍ය යන්න නිර්වචනය කර ඇත්තේ “කායික, මානසික, සමාජයේ හා ආධ්‍යාත්මික යහපැවැත්මේ පුරුණත්වය” බව අපි දතිමු. මෙය මිට වසර 2600කට පමණ පෙර බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇති බව ඉහත ගාලාවෙන් පැහැදිලි වේ. එනම්;

ଆරෝග්‍යපරමා ලාභා යනුවෙන් කායික සෞඛ්‍ය ද  
සන්තුවූ පරමං දන් යනුවෙන් මානසික සෞඛ්‍ය ද  
විස්සාස පරමා ශ්‍යාත් යනුවෙන් සමාජයේ සෞඛ්‍ය ද  
නිබිභානා පරමං සුඩා යනුවෙන් ආධ්‍යාත්මික සෞඛ්‍ය ද දක්වා වදාරා ඇත.

ව්‍යාධිය වනාහි දුක්ඛ මූලයක් බව සිය මංගල ධර්ම දේශනාවේ දී ම උන්වහන්සේ පැහැදිලි කළ සේක. ව්‍යාධින් වූපසමනය හෙවත් රෝග සන්සිද්ධිමට අදාළ වන බෙහෙත් පරිෂ්කාර ද සිවිපසයට ඇතුළත් කරමින් නිරෝගී බව රක ගැනීම ගැන විශේෂ අවධානය තිරතුරුව තිබිය යුතු බව ද අනාවරණය කළ උන්වහන්සේ සෞඛ්‍ය රක ගැනීම හා රට අදාළ දේශනා බොහෝ විට හික්ෂුන් වෙත දේශනා කළ බව විනය පිටකයෙන් පැහැදිලි වේ. සිය සෞඛ්‍ය තත්ත්වය රක ගැනීම හා කායික ස්ථීතිකවය තිරතුරුව රක ගැනීම සඳහා කුමක් කළ යුතු ද යන්න විනය තුළ ප්‍රයුජ්‍යා ලෙසින් ම පෙන්වා දී ඇත. හික්ෂු පිරිස් මූල්‍යෝග එම දේශනා පවත්වා ඇති මූත් සියලු මානව වර්ගයාගේ තත්ත්වය රක ගැනීමට හා වර්ධනය කරමිමට හේතුවන පොදු කුමවේදයක් එහි අන්තර්ගත ය.

## 12.2 බුදු දහමෙන් දැක්වෙන සෞඛ්‍ය සංරක්ෂණ කුම

“ଆරෝග්‍යම්විෂේෂ පරම්‍යව ලාභා” අත්ස්සද්වාර ජාතකය, ‘නිරෝගී බව වූ උතුම ලාබයට කැමතිවීම’ දියුණුවට ද්වාරයක් යනුවෙන් පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ සුවපහසු දිවියක් සඳහා පිළිවෙත් ගැන ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කළහ.

එනම්,

- සජ්‍යාය
- පාරිසුද්ධීය යනුවෙනි.

### සජ්‍යාය

සජ්‍යාය හෙවත් යෝගා බව බුදු දහමේ ඉතා වැදගත් වදනකි. බුදු රජාණන් වහන්සේ තම ග්‍රාවකයින්ගේ වින්තන ගක්තිය දියුණු කර මුවන් අන්ද විශ්වාසයෙන් මුදා සිතන්නට පුරුදු කළ උතුමෙකි. එහි දී ආහාරසජ්‍යාය, විහරණසජ්‍යාය, උතුසජ්‍යාය, පුද්ගලසජ්‍යාය හා අභ්‍යක්‍යාසයසජ්‍යාය යන කරුණු පස සෞඛ්‍ය සඳහා මහෝපකාරී වන බව බුදු දහමෙහි සඳහන් වේ. සජ්‍යායකාරී වීම හෙවත් යෝගා අයෝගා බව දැනගැනීමත් යෝගා දැයෙහි වුව ද පමණ දැනගැනීමත් ආයුෂ්‍යය පිණීස වන බව දක්වා ඇත.

## i. ආභාරසප්පාය

ආභාරසප්පාය යනු තමාට සැප ඇති සූදුසු වූ ගුණ වූ ආභාර පිළිබඳ පථාපත්‍රය ගුණාගුණ දැනුම තමා විසින් ම ඇති කර ගත යුතු වේ. වෙවදාවරුන්ට කිව හැක්කේ ඒ ඒ රෝගයන්ට පථාපථා ආභාර විනා සංප්‍රව ම ඒ ඒ පුද්ගලයන්ට පථාපථා ආභාර නොවේ. කඩා කළ පටන් නුවණීන් හා පරිජ්‍යාවෙන් කැමෙන් හා බිමෙන් ගුණාගුණ ආභාර දැන ගැනීම අපහසු නොවේ. පැයෙනීයන් බහුලව ප්‍රයෝගනයට ගත් කිරී, ගිතෙල් ආදිය අඩු වීමත් ඔවුන් අඩු වශයෙන් ගත් මිරිස් තුනපහ ආදිය බහුලව ගැනීමත් මෙකල රෝග බහුල වීමට එක් හේතුවක් බව පෙනේ.

## ii. විහරණසප්පාය

ඁරිර සෞඛ්‍යයට ගැලපෙන ඉදුම් හිටුම් ආදි විහරණයයි. සැම දෙනාට ම සෞඛ්‍යය දියුණු වන පරිදි පැවැත්විය යුතු ව්‍යායාම ද තිබිය යුතු ය. එය තමාට හා තමාගේ සංස්කෘතියට ද ගැලපෙන්නක් මෙන් ම නිරන්තරයෙන් පවත්වන්නක් ද විය යුතු ය.

## iii. උතුසප්පාය

ඁරිරයට ගිතකර වූ සිතෝෂණාදිය යි. ඁරිරයට සූදුසු පරිදි සිතෝෂණ නොලැබේම රෝග බහුල වීමට හේතුවකි. ස්නානයෙන් ඁරිර සෞඛ්‍යය දියුණු කර ගත හැකි වේ. ජලය දුර්ලභ කාලවල හා පළාත්වල ද රෙදි කඩික් තමා ඇති සේදීමෙන් සංඛ්‍යා ගැනීම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල කරුණකි.

## iv. පුඡ්ගෙලසප්පාය

ඁරිරික හා මානසික නොයෙක් රෝගයන්ගෙන් පෙළෙන අයගේ ඇසුර නොලබා සෞඛ්‍යයෙන් දියුණු පුඡ්ගෙලයන් ඇසුරට ගැනීමයි. මුළින් කි කරුණට වඩා මෙය ප්‍රධාන වේ. නරක පැවතුම් ඇති නොයෙක් රෝගයන්ගෙන් පෙළෙනවුන් පමණක් නොව නරක අදහස් ඇතියුතුන් ආගුර කිරීම ද නොයෙක් රෝගයන්ට හේතු වේ.

බුදුරජාණන් වහන්සේ මෙන් ම පෙරඅපර දෙදිග ම වෙවදාවරු ද මේ කරුණු සෞඛ්‍යය සඳහා මහෝපකාරී වන බව පිළිගනිති. වෙවදාවරුන් මෙපමණකින් නැවති ඇත්ත් බුදුරජාණන් වහන්සේ තවත් පියවරක් ඉදිරියට ගොස් ඇත. එනම් සෞඛ්‍යය සඳහා අජ්ජ්‍යාසයසප්පාය ද වැදගත් බවයි.


## v. අජ්ජ්‍යාසයසප්පාය

යහපත් අදහස්වලින් යුක්ත වීමයි. අදහස් නරක් වීමෙන් නොයෙක් රෝග හට ගන්නා බව ධර්මයෙහි සඳහන් වන පරිදි ම අපරදිග මහා විද්‍යාත්මූ ද පිළිගනිති.

## ජාරසුද්ධීය

පාරිසුද්ධීය වගයෙන් ද කරුණු කිහිපයක් බුද්ධමෙහි සඳහන් වේ.

- වේවර (ඇදුම් පැලදුම්) පිරිසිදුව තබා ගැනීම
- සෙනසුන පිරිසිදුව තබා ගැනීම
- අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම
- වැසිකිලි, කැසිකිලි, ගිනිහල් ගෙය, නාන ස්ථානය පිරිසිදුව තබා ගැනීම
- කය පිරිසිදුව තබා ගැනීම
- මනස පිරිසිදුව තබා ගැනීම



රූපය 12.2 - සෙනසුන පිරිසිදුව තබා ගැනීම

පොදුවේ බුදු දහමෙහි සඳහන් වන මෙම කරුණු අභ්‍යන්තර පිරිසිදු බව හා බාහිර පිරිසිදු බව ලෙස දැක්විය හැකි ය.

## අඛණ්මි පැලඹුම්

වේවරය ව්‍යව ද සොහොනොන් සපයා ගත් වස්තුවලින් මසා ගැනීම සුදුසු බව පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ, වටිනා සිවුරු ලැබුණහොත් ඒවා පරිසෙක්ග කිරීම ද ප්‍රතික්ෂේප නොකළන. හික්ෂුව යනු වාම් සරල දිවිපෙවතක් ගත කරන, ආත්ම විමුක්තිය සලසා ගැනීමට කැප වූවෙකි. එබැවින් ඔහුගේ අවශ්‍යතා ද ඉතා සරල විය යුතු ය. ලද දෙයින් ලද පමණින් සතුවූ වීම ඔහුගේ පරම දහනය වේ. අද්දනය, තනිපට සිවුර, දෙපට සිවුර යන තුන් සිවුර හික්ෂුවකගේ ප්‍රධාන ඇදුම් කට්ටලයයි.

සිවුරුවල වර්ණය ද සෞඛ්‍යයට හිතකර වන පරිදි අනුදන ඇත. ආරණ්‍යයික ජීවිතයක් ගත කළ හික්ෂුන් වහන්සේලා රැක්මුල් වනසෙනසුන් නිබුදව ම ඇසුරු කළන. එහි දී නිතර දිය ද උෂ්ණය ද අව වැසි සුළං ද පත්තැ ගේඛුසු ආදී නපුරු විෂ සතුන්ගෙන් ද ඩැහැ ලේ බොන, විද ලේ බොන මැසි මදුරු ආදී සතුන්ගෙන් ද වන අපහසුතාවයන් වැළැක්වීමට සිවුරේ වර්ණය ඉතා වැදගත් වේ. විශේෂයෙන් එහි ඇති කසට පැහැ වණීයට කාම් ආදී සතුන් ආකර්ශනය නොවේ. ස්වාභාවික පරිසරයේ ඇති වණීයන් ම සිවුරු පිණිස හාවිත වූ බැවින් වන සතුන්ගේ ද ඇස ගැටීම ආදිය අවම වන බැවින් හික්ෂුවගේ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු විය.



### අමතර දැනුමට

සම්පූර්ණ නිල් පාට වූ, රන්වන් පාට වූ, ලේ වන් පාට වූ, මදට පැහැ ඇති, කළුවන් වූ, පත්තැ පිට වන් පැහැ ඇති, කහ පැහැ ඇති සිවුරු නොදැරිය යුතු බවත් සිවුරේ වාටි මසා හාවිත කළ යුතු බවත් දක්වා ඇත. සිවුරේ නියම පැහැය කසට පැහැය යැයි කියති.

## ආහාර ගැනීම

‘මත්තක්කුතාවහත්තස්මි’ සියලුකල්හි හෝපනයේ පමණ දැන ම ගත යුතු යැයි බුද්ධමේ මෙන් ම ආයුර්වේදයේ ද ඉගැන්වේ. පමණ ඉක්මවා ආහාර ගැනීම එදා බාහ්මණ සමාජයේ බෙහෙවින් දැකිය හැකි වූ යුර්වලතාවයකි. අසංවිධිත පරිහෝපනයට අධිබෘහි වුණු බමුණන් පස් දෙනෙකු පිළිබඳ බොඳේද සාහිත්‍යයේ සඳහන් වේ.



රුපය 12.3 - විශ්වපාතය සඳහා වැඩම කිරීම

- |            |   |   |
|------------|---|---|
| ආහාරභාක    | : | බොහෝ ආහාර අනුහව කළ පසු තමාට තත්ත්ව නැගිටීමට නොහැකිව අනුන් විසින් අතින් අල්ලා නැගිට විය යුතු වේ. |
| අලංසාටක    | : | ආහාර ගැනීමෙන් පසු පිරි ඉතිරි ගිය කුස නිසා හැඳ සිටි වස්ත්‍රය පවා හැඳීමට නොහැකි වේ.               |
| තක්වචිටක   | : | නැගිටීන්තට නොහැකිවන තෙක් ආහාර ගෙන එතැන ම පෙරලෙනි.   |
| කාකමාසක    | : | කුවුඩා විසින් හොටින් එළියට ඇද කැ හැකි තරමට උගුර තෙක් ආහාර අනුහව කරයි.                           |
| භාත්තවම්තක | : | තවත් සමහරෙක් බඩ කට පුරා කා ඒවා වමාරා දමා නැවතත් අනුහව කෙරෙති.                                   |

මෙසේ ඇග සනීප කර ගැනීමේ අදහසින් හෝ රස තෘෂ්ණාව නිසා හෝ පමණට වඩා ආහාර ගත් කළේහි රිනමිද්ධය නැගී එන්නේ ය.

අහිසන්තකාය යනු දේශයන් උත්සන්න වූ කයයි. අත්තකිලමථානුයේගය හා කාමසුබල්ලිකානුයේගය ප්‍රතිසේෂප කිරීම මන්දපෝෂණය හා අධිපෝෂණය වලක්වා ගැනීමට උපදෙස් දීමකි. කටුක අහරන් මෙන් ම, ප්‍රතිමූත්ත හෙසඡ්ජය වැනි බෙහෙත්වලින් වුව ද මහණ දම් පිරිමට සුදානම් විය යුතු බව දේශනා කළ උන්වහන්සේ එම ආරෝග්‍ය විරෝධී කුම සත්‍ය ගවේෂණයට බාධාවක් බව පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේ විකාලහෝජන ගික්ෂා පදය පැනවීමට හේතුව ද මේ හා බැඳේ.

“වතනාරෝ පක්ෂව ආලොපේ, අභ්‍යතවා උදකං පිවේ,  
අලං එළුව්විහාරාය, පහිතතනස්ස හික්වුනො” ති.

සාර්ථකාත්මකවර්ගවා

“නිවන් ලබනු රිසි පැවිද්දා විසින් සම්පූර්ණයෙන් කුස පිරි තද නොවන පරිදි කුසට යෝගය ප්‍රමාණයෙන් බත් පිළු සතරක්, පහක් අඩු කොට වලදා පැන් පානය කළ යුතු ය.” යනු එහි තේරුමයි.

පිණ්ඩාතය වළදන විට බත් හා ව්‍යක්ෂුතන ගැලපෙන සේ (සමසුපකෝ) ගත යුතු ය. සමසුපක යනු බත් ප්‍රමාණයෙන් හතරෙන් එකක ව්‍යක්ෂුතන යුත් ආහාරයයි. එම්මහනෙහි දන් වැළදීම නිසා හික්ෂුන් වහන්සේ උෂ්ණයෙන් හා ශිතලෙන් පිඩා වින්දාහ. බුදුරජාණන් වහන්සේ රේඛ පිළියමක් ලෙස උච්චෙන් හලක්, දාන සාලාවක් හා විතය අනුදැන වදාල අතර සෞඛ්‍ය සංරක්ෂණය පිණිස බිම උස් කිරීම, බැම් බැඳීම, තරජ්පු යෙදීම, අත්වැල බැඳීම, බිත්ති බැඳී පිරියම් කිරීම, වහල සැකසීම ද අනුදැන ඇත.

වත්තක්බන්ධකයෙහි එන ආහාර ගැනීමේ දී පිළිපැදිය යුතු සුසිරිත්හි ඇති ආවාරාත්මක අගය ඉමහත් ය. විවිධ කුලවලින් පැමිණී පිරිස් බුදු සවිවන් බවට පත්වීම බොද්ධ විනය පිටකයේ අහිවර්ධනයට හේතු විය. අයෙකුගේ අනුහවය දකින්නා තුළ තැකිගැන්ම ඇතිවීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් සමුදායක් සේවියාවල සඳහන් වේ.

තමන්ගේ මුවෙහි තරමට බත් පිඩා මුවට ඇතුළු කළ යුතු ය. බත් පිඩා වට කළ යුතු ය. බත්පිඩා මුව දොරට ලං වන තෙක් මුව විවර නොකළ යුතු ය. මෙලෙස මුව විවර කළ නොත් පෙර සිටින්නාට අප්‍රසන්නතාව ඇතිවිය හැකි ය. අත කටටේ ඔබා නො ගත යුතු ය. කැම සහිත මුවින් කතා නො කළ යුතු ය. ආහාර හිරිවීම, කියන දෙයට සිනහ වීම නිසා මුවෙහි ඇති ආහාර අනික් ආහාර බලුන් හි පතිත වීම සිදුවිය හැකිය. එය ම කෙනෙකුගේ ආහාර ගැනීම අතර මග නතර කරන්නක් විය හැකි ය. මෙහි ප්‍රබල සාමාජික සුවතාවක් ද පවතී. වඳුරන් මෙන් හක්කේ බත් ඔබා නොගත යුතු ය. බත්හුළ විසුරුවීමින්, දිව එළියට අදිමින්, හඩ නගමින්, අත ලෙවකමින්, පාතුය ලෙවමින්, තොල ලෙවමින් නොවැළදිය යුතු ය. ඉදුල් සහිත අතින් පැන් කේරේපය නොගත යුතු ය. ආවාරාත්මකව සලකන විට උක්ත ඉගැන්වීම් හි ඇති අගය මනාව පසක් වේ.

### සෙනසුන් පරිහේතනය

සෞඛ්‍ය සංරක්ෂණ විෂයයෙහි පරිසරය හා සෙනසුන ඉතා වැදගත් අංගයකි. ගාරීරික හා මානසික සෞඛ්‍ය සංරක්ෂණ මනා පරිසරයක් අත්‍යවශ්‍ය ය. එවැනි යහපරිසරයක බිජිකරන ලද සෙනසුන මෙලොව හා පරලොව අභිවෘද්ධිය ඇති කරන්නකි. සෙනසුන සෞඛ්‍ය සංරක්ෂණයට බලපාන අයුරු අන්තිච්‍රි සිවුතුමාගේ තේත්වනාරාම පූජාව බුදුන් වහන්සේ අනුමෝදන් කරන ආකාරයෙන් පෙනේ.

- විහාරය ශිතය, උෂ්ණය නසයි.
- වණ්ඩ මාගයන්ගේ, බඩා යන සතුන්ගෙන්, මැසි මුදුරුවන්ගෙන් වන උච්චුරු ශිත සූලං, වැසි හා අව් සූලං ද දුරු කරයි.
- එකට හිඳීමටත් ද්‍රාන වැඩිමටත් හා විදුසුන් වැඩිමටත් සුදුසු ය.

ලොකික වශයෙන් අව් වැසි, සූලං, වන සතුන්ගෙන් රැකිමට පමණක් නොව ලොවුතුරු තිවන් දැකීමටත් ආවාසය බලපායි. එනම් කායික, මානසික, සාමාජික හා ආධ්‍යාත්මික සුවතාව කෙරෙහි ලා සෙනසුන වැදගත් වේ.

පුරවෝක්ත ජේතවනාරාමය ගෙවල්, දොරටු, දානගාලා, ගිනිහල් ගෙය, කැප කුටි, වැසිකිලි කැසිකිලි, සක්මන් මථ, පැන්හල්, පොකුණු, මණ්ඩප යන සකලවිධ අංගයන්ගෙන් විහුමිත විය. සංස්කේෂ්පයෙන් පුරුණ සෞඛ්‍ය සඳහා අවශ්‍ය සියලු අංගය්පාංගයන් ජේතවනාරාමයෙහි වූ බව පැහැදිලි ය.

සෙනසුනේ පාරිගුද්ධිය පිණිස පාඨිස්නක් අනුදත් ඇත. එසේ ම නොසේද පා ඇතිව, වතුර සහිත පා ඇතිව, පාවහන් සහිත පා ඇතිව යහනට ගොඩ නොවන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එමෙන් ම යහපත් නින්දක් සඳහා උන්වහන්සේ තණ ඇතිරිය, වේවැල් ඇද, වෙනත් විවිධ යහන් හා කොට්ට මෙවිට යෙදු යහන් ද අනුදත් ඇත.

ଆවාසය පිරිසිදු කර ගැනීම පිණිස කොස්ස හා ඉඳල ද සුව පහසුව විසිම පිණිස වේවැල් පුටු, මෙවිට යෙදු පුටු, උඩු වියන් ආදිය ද බුදුරජාණන් වහන්සේ අනුදත්හ. ආවාස භුමිය මඩ සහිත වන විට අපිරිසිදු බැවින් බොරඹ යොදන ලෙස ඉගැන් වූ අතර එය ප්‍රමාණවත් නොවන කළේහ ගල් පුවරු යෙදීමට ද උපදෙස් දුන්හ. එසේ ම ජලය එක්රස් නොවී බැස යැම පිණිස සෞරාවිවක් තැනීමට උපදෙස් දුන්හ.

සෙනසුන පරිහෝග කිරීම පිළිබඳ කරුණු රාජියක් සෙනසුන් වත යටතේ වත්තක්බන්ධකයේ දක්වා ඇත. ඒ මෙසේ ය.

- සෙනසුන පරිහෝග කරන හික්ෂුන් විසින් සේනාසන හාණ්ඩ පිරිසිදු කර තැබිය යුතු ය.
- මකුල් දැල් ආදිය පහල සිට ඉහළට කඩා ඉවත් කර ආවාසය ඇමද පිරිසිදුව තැබිය යුතු ය.
- පඩික්කම්වල සිට සියලු හාණ්ඩ පිරිසිදුව තැබිය යුතු ය.
- දාන ගාලා, වැසිකිලි කැසිකිලි පිරිසිදු කළ යුතු ය.
- සැම මථ, බෝ මථ, ප්‍රතිමා ගෘහ පිරිසිදු කළ යුතු ය.
- බොන පැන්, පරිහෝග පැන් තැබිය යුතු ය.
- දුලි ආදිය පැමිණෙන ලෙසට ජනෙල් ආදිය විවෘත නොකොට සුදුසු ලෙස විවෘත කළ යුතු ය.
- සැම විට ම සෙනසුන විනාශ නොවන පරිදි කටයුතු කළ යුතු ය.

ආරාමික ජීවිතයේ දී පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්වා දුන්හ. කැළීකසල දැක දැක නොඉදිමට කුඩා කළ සිට ම පුරුදේදක් ඇති කර ගත යුතු ය. මෙම කරුණු සෞඛ්‍ය ප්‍රවර්ධනයෙහි ලා ඉතා වැදගත් වේ.

## වැසිකිලි හා කැසිකිලි

වත්තක්බන්ධකයෙහි වැසිකිලිය හා කැසිකිලිය පිළිබඳ ඉගැන්වීම ද සෞඛ්‍ය සංකල්පයේ වැදගත් ම අංශයකි. බුදුරජාණන් වහන්සේ වැසිකිලි හා කැසිකිලි අනුදත්හ. එම වල කඩා වැටෙන බැවින් ගබාල් ගල් හා දූෂි බැමි අනුමත කළහ. වැසිකිලි වල ලිවිලින් වසා මැද සිදුරකින් මලපහ කිරීමට ද පා තැබීම පිණිස පාදුකා දෙකක් තැනීමට ද ව්‍යුරු වල වසන පියනක්, වැසිකිලි වටා අපිරිසිදු වීම වැලැක්වීම පිණිස වැළි, ගල් ආදිය ඇතිරිම, මල දේවනයට හාජනයක්, මල දේවනයට හිඳිණු පිණිස පාදුකා ද අනුමත කර ඇත. එසේ ම වැසිකිලිය වටා කුරියක් ද ඉදිකර ඇත. මෙහි ආචාරණ විශේෂයෙන් හිරිමත් අයයන සමාජයක් අය කරන්නකි. ශිෂ්ටවාර ගත වූ මිනිසා වැසිකිලි හාවිතය, ලිංගික වර්යා විළිනිය සහිත ත්‍රියා සේ සලකා ඉටුකර ගනියි. එසේ ම මල සෝදන විට හඩින් නොසේදන්න (න වුවවුකාරකං ආචාරණවිධානය) යැයි පැනවීමේ ඇති ආචාරණත්මක අයය සිතා බලන්න. අපිරිසිදු වැසිකිලි හා කැසිකිලි හාවිතයෙන් විවිධ රෝගාබාධ ඇතිවන බව අපි හොඳින් දනිමු. බුදු සමය විකින්සාවට වඩා සෞඛ්‍ය සංර්ඝණයට වැඩි අවධානයක් දක්වයි.

වැඩ මහල්ලාට මූල් තැනෑ දීම බුදු සසුනේ වාරිතුයකි. නමුත් වැසිකිලි, කැසිකිලි හාවිත කිරීමේ දී මල මූත්‍ර වෙශ දාරා නොගත යුතු බවත් පැමිණී පිළිවෙළට මූල් තැනෑ දිය යුතු බවත් දක්වා ඇත.

වව්වකුටේ වතෙහි දැක්වෙන උපදෙස් කිහිපයක් පිළිබඳ ඔබ මේට පෙර උගෙන ඇත. නිතර පිරිසිදු බවට මූල් තැනක් දෙන බුදු දහම වැසිකිලිය පරිහරණයේ දී පවිත්‍රතාව පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇත.

## මිද

මිද හා බැඳුණු සෞඛ්‍ය විධි රසක් ද දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ ජල අවශ්‍යතා සපුරා ගැනීම පිණිස මිද අනුමත කළා පමණක් නොව ලිං ඉටුර රැකීම පිණිස බැමි ආදිය ද පැන වූහ. වතුර අදින විට දැන් රිදෙන නිසා ආචියාව, කරකටකය, සටී යන්තුය අනුමත කර ඇත. මිදට කුණු රෝසු, දුවිලි වැටීම වැලැක්වීම පිණිස මිද වස්නා පියනක් හාවිත කිරීමට අනුදත් උන්වහන්සේ පැන් පොකුණක් හා පැන් හලක් ද හාවිතයට උපදෙස් දුන්හ.



රැඡය 12.4 - පාතුය පිරිසිදු කර ගැනීම

## පෙරහන

ආරම්භක හික්ෂු සමාජය සංවාරක ජීවිතයක් ගත කළ බැවින් පැනය අතර මග දී වුව ද සිදු විය. අපිරිසිදු ජලය හාවිතයෙන් සිදුවිය හැකි විවිධ රෝග සැලකිල්ලට ගත් බුදුරජාණන් වහන්සේ පෙරහන අනුදැන ඇත. රෙදි පෙරහනින් නොනැවතුණු උන්වහන්සේ අවශ්‍යතා අනුව පහත සඳහන් උපකරණ හාවිතය ද අනුදැන වදාල සේක.

- කිණීසි පෙරහන (කටවිෂ්පරිස්සාවන)
- බ්ලරාව (බමකරන)
- දඩු පෙරහන (දණ්චපරිස්සාවන)
- අවස්ථරකය (ඉත්පරක)

එසේ ම දුර ගමනක් යන විට පෙරහනක් නොමැතිව ගමන් නොකරන ලෙස ඉගැන්වුහ. යම් හෙයකින් දුර ගමනක් යන අතර මග දී පෙරහන ඉල්ලුව හොත් දිය යුතු ය. පෙරහනක් ඇත්තේ ම නැති නම් සගල සිවුරු කොනින් පැන් පෙරා පානය කරන්නට ද අනුදත්හ.

බ්ලරාව යනු මූදුනෙහි සිදුරක් ඇති පොල් කටුවක් වැනි හාජතයකි. එහි කට රෙදි පටකින් වසා දියෙහි දැමු විට දිය පෙරේ ඇතුළු වේ. මූදුන් සිදුර වසා දියෙහි එස්වු විට ද දිය නොවැගිරේ. දිය පිට කිරීමට මූදුන් සිදුර විවර කළ යුතු ය. ලි රාමුවක රෙදි කඩක් බැඳ දිය පෙරා ගන්නේ දඩු පෙරහනයි. අවස්ථරකය යනු ලි දඩු හතරක් බිම සිටුවා පෙරහනක් බැඳ එහි වතුර වත්කොට කළයට පෙරා ගැනීමයි.

## දැනැවේ වැළඳීම (දත් මැයිම)

සැදැහැයෙන් සපුළුන්වන් කුල දරුවන් විසින් අරුණට පළමු අවධිව, දැනැවේ වළඳා, පැන් පෙරා තබා, මලුපෙත්ම් ඇමඳ නිමවා ආදි වගයෙන් හික්ෂු දින වර්යාවෙහි සඳහන් වේ. මෙම එදිනෙදා කටයුතු ද සෙසාඩා ආරක්ෂා වන පරිදි කිරීමට අනු දැන ඇත. දැනැවේ නොවැළඳීම හෙවත් දත් නොමැදිමෙන් මුව දුගඳ වීම ආදි දෙස් පහක් ඇති බවත් දත් මැදිමෙන් ගුණ පහක් ලැබෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එනම්,

- ඇස් පෙනීම වචවයි (වක්බුස්සි)
- මුව දුගඳ නොවයි (මුඩ් න දුර්ගන්ධා හොති)
- රස නහර පිරිසිදු කරයි (රසහණියා විසුප්ප්‍යාක්න්ති)
- පිත, සෙම මගින් ආහාරය වෙළා (අනුරා) නොගනියි (පිත්තං සෙම්හං හත්තං න පරියෝගන්දති)
- ආහාර රැවිය ඇති වේ (හත්තමස්ස ජායෙනි) යනු ඒ පස සි.

දැනැවේ වැළඳීම (ඇ.ති.)

## සක්මන් කිරීම

බොද්ධ සම්ප්‍රදාය තුළ ද පා ගමන්, සක්මන් ආදිය ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. එහිමහන් ඇවිදින විට දිනයෙන් හා උෂ්ණයෙන් පිඩා විදින නිසා සක්මන් හල අනුදැන ඇතිවා පමණක් නොව ඒ හා බැඳුණු නිතිරිති සම්බන්ධයක් ද පනවා ඇත. අංගුත්තර නිකායේ වංකමනානිසංස සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින් සක්මනෙහි ආනිසංස පහක් වදාරා ඇත.

- දුර ගමන් යා හැකි වේ. (අද්ධානක්බමො හොති)
- විරයය කිරීමට සමර්ථ වේ. (පධානක්බමො හොති)
- ස්වල්ප ආබාධ ඇත්තේ වේ. (අප්පාබාධා හොති)
- ආහාර මතාව දිරවයි. (අසිත්‍යිතබාසිතසායිත්‍ය සම්මා පරිනාමං ගච්චති)
- සක්මනින් ලබන ලද සමාධිය තෙම බොහෝ කල් පවත්තේ වේ. (වඩිකමාධිගතො සමාධි විරවියිතිකා හොති)

බුද්ධ කාලයේ හික්ෂුන් වහන්සේලා හට මහත් ප්‍රත්‍යාග ලාභයක් උපන්නේ ය. සිවිපසයෙන් ජනයා නිති උවටැන් කළහ. නිරන්තරයෙන් ප්‍රශ්නීත ආහාර වැළදු උන් වහන්සේලා බොහෝ වැඩුණු සිරුරු ඇත්තේ (අහිසන්තකායා) වූහ. බොහෝ ආබාධ ඇත්තේ (බවිහාබාධා) වූහ. විශාලා මහනුවර විසු මේ හික්ෂුන් වහන්සේලා දුටු ජ්වක වෙදුවරයා සක්මන් මළුව ද ජන්තාසරය (ගිනිහල් ගෙය) ද බුදුරජාණන් වහන්සේ හමු වී අනුදන්වා ගත්තේ ය.

මෙසේ බුදුරජාණන් වහන්සේ සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම අනුදැනීමෙන් හික්ෂුවගේ කායික, මානසික හා සමාජයේ පැවැත්ම තහවුරු කර ඇති බව පෙනේ.

## 12.3 සෞඛ්‍ය විද්‍යාව හා සඡනදෙන බුදු දහමේ සඳහන් විනය හික්ෂාපද

බුදු රජාණන් වහන්සේ විසින් පතවා ඇති සියලු ම විනය හික්ෂාපද සෞඛ්‍ය හා එකග වේ. එනම් කායික, මානසික, සමාජයේ හා ආධ්‍යාත්මික යහපැවැත්ම පිණීස ම පවතියි. එය කිසි විටෙකත් පුද්ගල සෞඛ්‍ය ඉක්ම නොයයි. සියලු හික්ෂා පද සෞඛ්‍ය සම්පන්න හික්ෂු ජ්විතයක් ගොඩනැගීම උදෙසා ම පමණක් නොව ගහස්‍යයන්ට ද වැදුගත් වේ. පංචිල ප්‍රතිපදාව ම රේට නිදසුනකි. මෙසේ සියලු හික්ෂාපද විනය පිණීස ම පවතියි. කායික යහපැවැත්ම මානසික යහපැවැත්ම උදෙසාත්, මානසික යහපැවැත්ම ආධ්‍යාත්මික යහපැවැත්ම උදෙසාත් පවතියි. එබැවින් සියලු යහපැවැත්ම ආධ්‍යාත්මික යහපැවැත්ම කෙළවර කොට පවතියි.

පාතිමෙල්ස්ජයේ එන හික්ෂා පද ගැන සැලකීමේ දී පළමුවන පාරාජ්කා සිකපද පංචිලයෙහි තුන්වන සිකපදය හා බැඳේ. දෙවන පාරාජ්කාව හා තෙවන පාරාජ්කාව පිළිවෙළින් පංචිලයෙහි දෙවන සිකපදය හා පළමු සිකපදය මෙන් දැක්විය හැකි ය.

ගැහස්ථ පුද්ගලයානට පංචකීල ප්‍රතිපදාව කොපමණකින් වැදගත් ද එපමණකින් සතර පාරාජකාව හික්ෂුවකට වැදගත් වේ. සංසාදීසේස, පාවත්ත, සේවියා ආදි සිකපද ද සෞඛ්‍යවත් ජීවන රටාවක් සඳහා මහෝපකාරී වේ.

## ස්වස්ථාව රැකැශීම පිළිබඳ ඕක්ෂා

මේ පිළිබඳව අප මේට පෙර ග්‍රේණිවල දී කරුණු අධ්‍යයනය කර ඇත. නිය දිගට නොවැවිය යුතු බවත් නිය කැපීම පිණිස නියසිදුනාවක් ද කන්වල ඇති කලාපුරු ආදිය ඉවත් කළ යුතු බවත් ඒ සඳහා කලාපුරු ඉවත් කිරීම පිණිස කන්හැන්ද ද අගල් දෙකකට වඩා දික් වූ කෙසේ රුවුල් නොතිබිය යුතු බවත් කෙසේ රුවුල් ආදිය බැම සඳහා දැලිපිහිය ද ඉන බදනා පටිය දැරිය යුතු බවත් ඒ සඳහා පටිය ද අවි වැසි මධ්‍ය දුවිලි ආදියෙන් වන දුම්කරතා වලක්වා ගැනීමට කුඩා, පාවහන් හා සම් ඇතිරිලි ආදිය ද මුදුරුවත් ආදි සතුන් පළවා හැරීම සඳහා විෂ්නි පතක් ද කයෙහි ස්වස්ථාව පිණිස ස්නානය, ස්වේච්ඡ ගැන්වීම් ආදියන් අනුදැන වදාල සේක.

## පැවරුම

බුදුරජාණන් වහන්සේගේ අනුදැන වදාල හික්ෂු දින වර්යාව හා නිත්‍ය සෞඛ්‍යවත් පිළිවෙත් ගැන කරුණු රස්කර බිත්ති පුවත්පතට ලිපියක් සකස් කරන්න.

## මාශධ භාවිතය පිළිබඳ ඕක්ෂා

කෙලෙස් ලෙඩි තැපැලුම පිණිස ම සිය සවිවන් මෙහෙයවා ලු අප තරාගතයාණ් සිරුර පෙළෙන කායික රෝගයන්ට ද මිශ්‍ර නියම කළහ. එවත් දැ එක්තැනක දක්නට ලැබෙන්නේ මහාවග්ගපාලියෙහි හේසංඡක්බන්ධකයෙහි ය. හේසංඡගුරු යන්න තරාගතයන් වහන්සේට කෙතරම් අපුරුවට ගැළපේදැයි යන්න එය විමසුවකට නම් වැටහේ ම ය. අපගේ අවධානය ඒ දෙසට යොමු කරමි.

එය විමසා බලන්නෙකුට පහත කරුණුවලට අදාළ තොරතුරු රෝක් සපයා ගත හැකි ය.

- තරාගතයන් වහන්සේ විසින් ම දේශනා කළ මාශධ
- මාශධ සකස් කිරීම සම්බන්ධයෙන් ලබා දුන් උපදෙස්
- වෙනත් වෙද්‍යවරුන් නියම කළ මාශධ හෝ එකල භාවිත කළ මාශධ අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම
- රෝග සඳහා සුදුසු ප්‍රතිකාර ක්‍රම හා පථ්‍ය අපථ්‍ය ආහාර පාන, විහරණ පැහැදිලි කිරීම

## නිවාගත්තයන් වහන්සේ දේශනා කළ ඔජාමල

විවිධ අවස්ථාවන් හි අවශ්‍යතාව පරිදි අනුමත කරනු ලැබූ නන්වැදැරුම් බෙහෙත් වර්ග පිළිබඳ තොරතුරු හමු වේ. මේ එක් එක් කාණ්ඩයට අයත් ඔපු වෙන වෙනම ද නියම කර ඇත.

- පස් බෙහෙත් (පස්වහෙසප්පේ)
- වසා (වුරුණු තෙල්) බෙහෙත් (වසාහේසප්පේ)
- මුල් බෙහෙත් (මුලහේසප්පේ)
- කහට (ක්‍රාය) බෙහෙත් (කාසවහේසප්පේ)
- කොළ බෙහෙත් (පණ්ණහේසප්පේ)
- පල බෙහෙත් (ඡලහේසප්පේ)
- මැලියම් බෙහෙත් (ජතහේසප්පේ)
- ඉණු බෙහෙත් (ලෝණහේසප්පේ)

## පස් බෙහෙත් (පස්වහෙසප්පේ)

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර ජේතවනාරාමයෙහි වාසය කරන සමයෙහි සරත් කාලයේ හික්ෂුන් වැස්සෙන් තෙම්ම ද මඩ පැහැම ද අතරතුර ලැබෙන අව්‍යවත් වියලීම ද යන කරුණු හේතු කොට ගෙන පිත් රෝගයක් හටගන්නේ ය. එය සරත් කළ හටගන් බැවින් සාරදීක ආබාධය ලෙස හැඳින්වේ. මේ ආබාධය හේතුවන් ඔක්කාරය, වමනය හා පාවනය වැනි රෝග ලක්ෂණ මතු වී වැහැරී ගියේ ය. මේ බව දුටු බුදු රජාණන් වහන්සේ කරුණු තුනක් දැක බෙහෙත් නියම කළහ. එනම්,

- ලෝකයා විසින් බෙහෙතක් යැයි පිළිගන්නා ලද්දේ ද (හෙසප්පසම්මතක්ද්වී)
- ආහාර කිස, යැපීම සිදු කරන්නේ ද (ආහාරත්වක්ද්වී)
- මහත් වූ ආහාරයක් තොවන්නේ ද (න ව ඔලාරිකා ආහාරෝ) යන්න යි.

මෙම කරුණු අනුව උන්වහන්සේ බෙහෙත් වර්ග පහක් නියම කළහ.

- ගිතෙල් (සප්පි)
- වෙඩරු (නවනීතං)
- තලතෙල් (තෙලං)
- මී පැණී (මධු)
- උක් සකුරු (ඒකීතං)

මෙම බෙහෙත් සූදුසු කළ පිළිගෙන පෙරවරු කාලයේන් පස්වරු කාලයේන් වැළඳීමට අවසර ලබාදුන් සේක.

## වකා (වුරුණු තෙල්) බෙහෙන් (වකාහේකරීම්)

වකා යනු සත්ත්ව තෙල් වේ. මාෂධ සකස් කිරීමට අවශ්‍ය තෙල් වර්ග වේ. මෙම සත්ත්ව තෙල් වුරුණු තෙල් නමින් ද හඳුන්වයි. ගිලන් හික්ෂුන්ට වුරුණු තෙල්වලින් ප්‍රයෝගන විය. ඒ බව දුටු බුදුරජාණන් වහන්සේ බෙහෙන් පිණිස වුරුණු තෙල් අනුදැන වදාළන.

## මුල් බෙහෙන් (මුලහේකරීම්)

ගස්වල මුල් නැතහෙත් අලය යොදා ගන්නා බෙහෙන් වේ.

- කහ (හලිද්දීන)
- ඉගුරු (සිඩිගිවරුන)
- වදකන (වවුන)

ආදිය මෙම ගණයට අයත් වේ.

## කහට (ක්‍රාය) බෙහෙන් (කාසවහේකරීම්)

කසට රස බෙහෙන් ද අනුදැන ඇතේ. ක්‍රාය රසය හෙවත් කුඩා රස ඇති මාෂධ මේ ගණයට අයත් වේ.

- කොහොම් කසට (නිමිබකසාවන)
- කරද වැනි කසට රසයෙන් යුත් මාෂධ දුව්‍ය මෙම ගණයට අයත් වේ.

## කොල බෙහෙන් (පන්තුහේකරීම්)

පන්තු යනු ගස්වල පතු හෙවත් කොල ය. කොල රැගෙන සකසන ඔසු මේට අයත් ය.

## පල බෙහෙන් (වැලහේකරීම්)

එල යනු ගස්වල ගෙඩී වේ. කරල්, ඇට, මද, ගෙඩියේ පොතු ආදි යොදා සාදන බෙහෙන් මෙම ගණයට ඇතුළත් වේ.

## මැලුයම් බෙහෙන් (ජතහේකරීම්)

ඡතු යනු ගස්වලින් එන මැලුයම් වේ. ගස්වල කිරී හෝ ගෙඩී, මුල් ආදියේ කිරී මෙසේ මැලුයම් බවට පත්වීමෙන් හෝ පත්කර ගැනීමෙන් පසු ඔසු පිණිස යොදා ගනී. හිංගුස්වලින් වැගිරුණ මැලුයම් (පෙරුම්කායම්) අම්ල හා එවැනි ගස්වලින් ලබා ගන්නා ලාභු වර්ග මෙයට අයත් වේ.

## මුණු බෙහෙන් (ලෝකාන්ස්කැරීත්)

ලෝකය යනු මුණු ය. බුදුහිම් පහත මුණු වර්ග පහම ඔස්‍ය පිශීස අනුදැන වදාරා ඇත.

- මුහුද මුණු (සාමුද්දං)
- කඩ මුණු (කාලලොණය)
- සින්දු මුණු හෙවත් සින්දු ජනපදයේ උපන් මුණු (සින්ධවා)
- සුවස මුණු (ලබිතිදං)
- බලල මුණු (බිඟාලං)

මෙම ප්‍රධාන කාණ්ඩ හැරැණුවේ බුදුහිම්යේ තවත් තොයෙක් බෙහෙන් වර්ග අනුදැන වදාල සේක.

## ඖෂධ සකස් කිරීම සඳහා උපදෙස් ලබාදීම

බුදුරජාණන් වහන්සේ විවිධ රෝගාබාධ සඳහා විවිධ ඖෂධ වර්ග අනුදැන වදාල සේක. ඒ එක් එක් අවස්ථාවල දී තොයෙක් ප්‍රතිකාර සඳහා විවිධ වෛද්‍ය උපකරණ ආදිය ද අනුදැන වදාල සේක. එක් කළක ආනන්ද තෙරුන්ගේ උපාධ්‍යායන් වූ බෙල්ලට්ටිසිස තෙරුන්ට ඇති වූ කැසීම් රෝගයක් සඳහා මුණු ඇග ගා තැම අනුදැන ඇත. එමෙන් ම එම බෙහෙන් සකස් කිරීමට ඇඹිරුම්ගල හා අත්ගල හාවිතය සඳහා අවසර දීම ද බෙහෙන් කෙටිම සඳහා වංගේධිය හා මොහොල අනුදැනීම මෙන් ම වුරුණවාලිතිය (පෙන්රය) ද සියුම් දෙයින් ප්‍රයෝගනය සඳහා රෝගී පෙරහන ද අනුදැන ඇත.

වරෙක හික්ෂ්වකට ඇති වූ ඇස් රෝගයක දී ඇස් ගලවන අදුන් අනුදැන වදාලහ. එවිට එම අදුන් ගැල්වීමේ දී අදුන් තබා ගැනීමට පියන සහිත අදුන් කුලාවක් (භාෂ්‍යතයක්), අදුන් ගාන කුර, අදුන් කුරු කොපු, එවිකය (පසුම්බිය), අංසවට්ටකය (එවිකය එල්ලා ගන්නා පටි) අනුදැන ඇත.

පිළිණුවවිෂ තෙරුන්ගේ හිස රුදාවක් සඳහා නසා කිරීමට නසාකරණීයක් (නසා කරන හාෂ්‍යතයක්) ද දුම් කොවක් ද උන් වහන්සේගේ වාකාබාධයක් සඳහා තෙල් පිසීමට ලෙස් සැලිය ද ලිවුලින් කළ සැලිය ද පැසුණු ගෙධ්වලින් කළ සැලිය ද අනුදැන ඇත. එසේ ම කුවාල සිදු වූ අවස්ථාවක දී වණ බදින රෝගී පටි ආදිය ද අනුදැන ඇත.

ඇතැම් ඖෂධ වැළඳීමට කාල තියමයක් දක්වා ඇත. එහි ඖෂධයි ගුණය සැලකීම මෙන් ම ඇතැම් දුව්‍ය හාවිතය පැවිදි ජීවිතයට සුදුසු ලෙස ම සිදුවිය යුතු හෙයින් එසේ තියමයන් සිදු කරන්නට ඇත.

එසේ ම බෙහෙන් මරුව ද පැරණි වෛද්‍ය ක්‍රමයේ අපුරුව නිර්මාණයකි. තනි ගල් කුටිටයකින් නිර්මාණය කරන ලද බෙහෙන් ඔරුව වූ කලී, ගරීරයේ හැඩිය හා අනුරුප වන පරිදි හැරීමෙන් සකස් කර ඇත. ඔස් දියර උපරිම ලෙස පිරිමසා ගැනීම සඳහා අවම දියර ප්‍රමාණයක මුළු සිරුර ම ගිල්වා හැකි පරිදි ඔරුවේ ඇතුළු පැත්ත සකස් කර තිබේ.

## අමතර දැනුමට

ඩුඩු රජාණන් වහන්සේ පිරිනිවන් පැ බව අජාසත් රජුට දැන්වූ ප්‍රච්චත පරිනිරවාන සූත්‍ර වර්ණනාවේ දක්වෙනුයේ මෙසේ ය.

ඩුඩු රජාණන් වහන්සේ පිරිනිවන් පැ බව පළමුවෙන් ම අජාසත් රජුගේ ඇමතියේ දැනගත්හ. එසේ දැනගත් ඇමතිවරු මෙසේ සිතුහ. “ඁාස්තාන් වහන්සේ වනාහි පිරිනිවන් පැවේ ය. ආපසු ගෙනෙන්නට තොහැකි ය. පාථග්රන ගුද්ධාවෙන් අපගේ රජුට සමාන කෙනෙක් නම් තැත. එබැවින් රජු මෙම ආරංච්‍ය ඇසු පමණින් හදවත පැලෙන්නේ ය. අප විසින් රජු ආරක්ෂා කළ යුතු ය.” ඇමතිවරු මෙසේ සිතා ස්වර්ණමය දෙනුවල් (රන් මරු) තුනක් ගෙනවුත් වතුමධුරවලින් පුරවා රජු සම්පයට ගොස් මෙසේ කිවාහ.

“දේවයන් වහන්ස! අපි සිහිනෙන් මෙසේ දුටුවෙමු. එහි දෙස් නැති කිරීම සඳහා ඔබ වහන්සේ සිනිදු වස්තුයක් හැදු තහය තෙක් වතුමධුර පුරවා ඇති දෙනුක බැසිය යුතු ය.” සි කිහි.

අජාසත් රජු හිතවත් ඇමතියන්ගේ වවන අසා, ‘දරුවෙති! එසේ වේවායි’ පිළිගෙන එසේ කළේ ය. ඉක්බිති එක් ඇමතිවරයෙක් ආහරණ ගලවා කෙසේ විසුරුවා යම් දිගාවක ඩුඩු රජාණන් වහන්සේ පිරිනිවන් පැවේ ද ඒ දෙසට හැරී වැදගෙන රජුට මෙසේ කිවේ ය. “දේවයන් වහන්ස! මරණයෙන් මිදෙන සත්වයෙක් නම් තැත. අපගේ ඒ ඁාස්තාන් වහන්සේ කුසිනාරා තුවර දී පිරිනිවන් පැ සේක.” මෙය ඇසු විගස ම රජුට සිහි නැති විය. වතුමධුර පිරවු එම දෙනු රත් විය. ඉක්බිති ඇමතිවරු රජුට එම දෙනෙන් ඔසවා දෙවන වතුමධුර පිරවු දෙනෙහි තැබේ ය. රජු එයින් සිය ලැබ “දරුවෙති! කුමක් කියන්නෙහු දැයි” ඇසිය. දෙවන වර ද ඇමතිවරු “රජතුමනි! ඁාස්තාන් වහන්සේ පිරිනිවන් පැ සේක.” යැයි කියේ ය. රජුට නැවත සිහි නැති විය. වතුමධුර පිරවු එම දෙනු ද රත් විය. ඉක්බිති ඇමතිවරු රජුට එම දෙනෙන් ඔසවා තුන්වන වතුමධුර පිරවු දෙනෙහි තැබේ ය. රජු එයින් සිය ලැබ නැවතත් “දරුවෙති! කුමක් කියන්නෙහු දැයි” ඇසිය. දෙවන වර ද ඇමතිවරු “රජතුමනි! ඁාස්තාන් වහන්සේ පිරිනිවන් පැ සේක.” යැයි කියේ ය. රජුට නැවත සිහි නැති විය.

ඉක්බිති රජුව ඔසවා පැන් කළවලින් හිස පටන් තැබූහ. රජු ඉන් සිහිය ලැබේ ය. රජු ඉතා ම දෙම්නස් විය. දුක් මූසුව උමතුව ඇතුළු ගෙට පිවිසියේ ය.

මේ ප්‍රවතින් පැහැදිලි වන්නේ හදිසියේ සිහිසුන් වන අයෙකු ඒ සිහිසුන් වීම දුරු කොට ජ්විතය ආරක්ෂා කර ගැනීමට කළ වතුමධුර දෙනුවල් තුනක බහාලීමේ ප්‍රතිකාරයයි.

පරිනිරවාන සූත්‍ර වර්ණනා සුමඩ්බිල විලාසිනී

විවිධ රෝගබාධයන් සඳහා රට සුදුසු පිළියම් නියම කළ අවස්ථා ඇත. විශේෂයෙන් පෙරදිග වෙවදා ක්‍රම අතර අදවත් හාවිත වන ප්‍රතිකාර ක්‍රම සිදු කළ බව පෙනේ.

- හිසේ ආබාධ සඳහා නසා ක්‍රම නියම කර ඇත.
- වාත ආබාධය සඳහා ස්වේච්ඡ කරමය හෙවත් ඇගෙහි දහඩිය ඇති කරවීමේ ප්‍රතිකාර ක්‍රමය අනුගමනය කිරීම (එය කිරීම සඳහා ජන්තාසර නම් විශේෂ කුටියක් නියම කර ඇත.
- සන්ධි ආබාධ සඳහා රක්ත මෝක්ෂණය හෙවත් අපිරිසිදු ලේ ඉවත් කිරීම
- ගෙඩි ඉවත් කිරීමට ගලුකරුම ද නියම කර ඇත.
- වන කුවාල ආදියට වේද (මුළු තැම්බූ ජලයේ වාෂ්ප) ඇල්ලීම හෝ මාළු දුම් ඇල්ලීම ගොදා ගෙන ඇත.

මේ හැර රෝග සඳහා සුදුසු, නුසුදුසු ආහාර රසක් ද දක්වයි.

එසේ ම සෞඛ්‍යවත් පැවැත්මක් සඳහා ත්‍රිකෝරික පාරිගුද්ධ මාංසය අනුදක්නා ලදී. ත්‍රිකෝරික පාරිගුද්ධ මාංසය යැයි කියනුයේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංස ය. කරුණු තුන නම්,

1. නොදැකීම (අදිවියිං)
2. නොඇසීම (අසුත්)
3. සැක පහළ නොවීම (අපරිසඩ්බිකිත්)

**මූලාශ්‍රය :** බැස්සර්ක්බන්ධිකය

එහි නොදැකීම යනු මිනිසුන් විසින් හික්ෂුන්ට දීම සඳහා ගොඩ දිය සතුන් මරණු නොදැකීම ය. නොඇසීම යනු හික්ෂුන් උදෙසා සතුන් මරණු ලදැයි කියනු නොඇසීම ය. සැක පහළ නොවීම යනු හික්ෂුන් උදෙසා සතුන් මරණු ලදැයි සැකයක් ඇති නොවීම ය. ත්‍රිකෝරික පාරිගුද්ධ මාංසය ලෙස ද සැම මාංසයක් ම වැළඳිය නොහැකි ය. එසේ ප්‍රතික්ෂේපිත මාංග වර්ග 10ක් දැක් වේ. එනම්,

- |            |                                      |
|------------|--------------------------------------|
| ● මිනි මස් | ● සිංහ මස්                           |
| ● ඇත් මස්  | ● ව්‍යාසු මස්                        |
| ● අශ්ව මස් | ● දිවි මස්                           |
| ● බලු මස්  | ● වලස් මස්                           |
| ● සර්ප මස් | ● තරස් මස් (කළ හිස් වලසා) යන මෙවා ය. |

**මූලාශ්‍රය :** බැස්සර්ක්බන්ධිකය

මිනිමස්, ඇත්මස්, අශ්වමස්, බලුමස් ආදිය වැළදීමේ ද මිනිසුන් විසින් හෙළා දැකීම නිසා ප්‍රතික්ෂේප කළහ. වැද්දේ සිංහයන් ආදි සතුන් මරා මස් අනුහව කරති. හික්ෂුන් පිණ්ඩාතය පිණීස පැමිණී විට හික්ෂුන්ට ද දෙති. හික්ෂුන් මෙම මස් වළඳා අරණෙහි සිරින විට මස් ගන්ධය නිසා එම සතුන් පැමිණ හිරිහැර කරති. මේ කරුණු මුල් කොට බුදුරජාණන් වහන්සේ මෙම මස් වැළදීම ප්‍රතික්ෂේප කළ සේක.

මස් මාංගවලින් තොරව නිර්මාණ වන්නේ නම් ඉතා යහපත් බව කිව හැකි ය. අද මාංග භැංශණය ඉතා සිසු ලෙස ඉහළ ගොස් ඇති අතර මස් මාංග සැපයීම වාණිජ මට්ටමකින් සිදුවේ. කාඩ්ම රසායනික කුමවේද අනුගමනය කරන බැවින් මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉන් පහත් තත්ත්වයකට ඇද දමා ඇත. මස් මාංසවලින් ලැබෙන පෝෂණ ගුණය ගෙන දෙන ගාකමය ආහාර ද ඇත්තේ ය.

දන් වැළඳීම පිණිස පානුය අනුදැනුම පමණක් නොව නිතර ආහාර ගැනීමෙන් ගිරිරයට වන අපහසුතාවය දුටු උන් වහන්සේ විකාලහෝජන සිකපදය පැන වූ සේක. විකාලහෝජනයෙන් වෙන්වීම කුලින් නිරෝගී බව ද නිදුක් බව ද සැහැලු පැවැත්මද කාය බලය ද සැප විහරණය ද යන ප්‍රධාන ආනිසංස ලැබෙන බව දැක් වූ උන් වහන්සේ එකාසනහොජනය (දිනකට එක්වරක් ආහාර ගැනීම) අනුදත් සේක. කෙසේ නමුත් හික්ෂුන්ට පහසුව සඳහා විකාලයේ පරිහෙළුගය සඳහා අඡ්‍රපාන වර්ග අනුදැන වදාල සේක.

### 12.1 වගව - අඡ්‍රපාන

අම්බපානං (අම් පානය)	ඉදුණු අම් ඇල් පැනින් මැඩ පෙරා සිනි හකුරු ආදිය මුසු කොට කරන ලද්ද වූ ද, අමු අම් කුඩා කැබලිවලට කපා සිනි ආදියෙහි හා ඇල් දියෙහි ලා හිරු රසින් කකාරා කරන ලද්ද වූ ද පානය ය.
ඡම්බපානං (ඡම්බ පානය)	ඉදුණු දම්බපල ඇල් පැනින් මැඩ පෙරා සිනි හකුරු ආදිය මුසු කොට කරන ලද පානය ය.
මොවපානං (ඇටිකෙසල් පානය)	ඉදුණු ඇටිකෙසල් ගෙඩි ඇල් පැනින් මැඩ පෙරා සිනි හකුරු ආදිය මුසු කොට කරන ලද පානය ය.
මොවපානං (කෙසල් පානය)	අනෙක් සියලු ම ඉදුණු කෙසල් ගෙඩි ඇල් පැනින් මැඩ පෙරා සිනි හකුරු ආදිය මුසු කොට කරන ලද පානය ය.
මධුපානං (අමු මිදි පානය)	අමු මිදි පල ඇල් පැනින් මැඩ පෙරා කළ පානය ය.
මුද්දිකපානං (වියලු මිදි පානය)	වියලු මුද්දපලම ඇල් පැනින් මැඩ පෙරා කළ පානය ය.
සාලුකපානං (බිලු පානය)	බිලු ගෙඩි ඇල් පැනින් මැඩ පෙරා කළ පානය ය.
ඡාරුසකපානං (ලගුරස්ස පානය)	ඡාරුස්ස දමනු (ලගුරස්ස) ඇල් පැනින් මැඩ පෙරා කළ පානය ය.

එසේ ම නොයෙක් රෝගාබාධ සංසිඳවනු පිණිස විකාලයෙහි ගිතෙල්, වෙබරු, තල තෙල්, මී පැණී, උක් හකුරු යන පස්බෙහෙත් ආදියන්, මෙශ්චක සිටුගේ අයදුමෙන් හික්ෂුන්ගේ පාසුවිහරණය සඳහා කිරී, දිකිරී, මෝරු, වෙබරු, ගිතෙල් යන පස්ගේරසන් අනුදැනීම කළ සේක.

ඩුටු දහමට අනුව කැද ද හොඳ මාශයක් වේ. කැද පිළිබඳ අනුසස් 10ක් දක්වා ඇත.

- ආයුෂය දෙයි (ආයුෂ දෙති)
- වර්ණය දෙයි (වණ්ණ දෙති)
- සැපය දෙයි (සුඩා දෙති)
- ගක්තිය දෙයි (ලල් දෙති)
- නුවණ දෙයි (පරිභාන දෙති)
- බචිගිනී තසයි (ඛුදා පරිභාගිනී)
- පිපාසය දුරු කරයි (පිපාස පරිවිතෙනි)
- වාතය අනුලෝච්නා කරයි (වාත අනුලොච්නා)
- වස්තිය (කුස) පිරිසුදු කරයි (වත්තීම සොයේති)
- ජීර්ණය නොවී ඉතිරි වූ ආහාර දිරවයි. (ආමාවසේස පාවති)

මූලාශ්‍රය : ශ්‍රී ප්‍රජාතන්ත්‍රික ජනරාජය

මහා කාරුණික ඩුටු හිමියෝ අංග විකල වුවත්, ක්ෂය රෝගීන්, ලාංඡල රෝගීන් වැන්නවුත් පැවැති උපසම්ප්‍රදා කිරීම තහනම් කළේ පුදෙක් ජනතාවගේ සුහැයුද්ධිය උදෙසා ම ය. රෝග වාහකයෙක් බවට හික්ෂුවක් පත් වන්නේ නම් එය සමාජයට කරන විශාල හානියකි. එසේ ම එවැන්නවුත් ජනතා පිළිකුලට පත් වෙති. එවැනි ශික්ෂා පද පැනවුවේ පොදු යහපත උදෙසා ම ය.



### සාරාංශය

- සෞඛ්‍ය සංරක්ෂණයෙහිලා සුවපත් පැවැත්මක් සඳහා සජ්‍යාපාය හා පාරිඹුද්ධිය යන කරුණු දෙක වැළැගත් වේ.
- ආහාරසජ්‍යාපාය, විහරණසජ්‍යාපාය, උතුසජ්‍යාපාය, පුද්ගලසජ්‍යාපාය හා අශේෂ්‍යසජ්‍යාපාය යනුවෙන් සජ්‍යාපාය පහක් වේ.
- ඇදුම් පැලදුම්, ආහාර ගැනීම, සෙනසුන් පරිභේදනය, වැසිකිලිය හා කැසිකිලිය, ලිඳ, පෙරහන, දුහැටි වැළදීම (දත් මැදීම), සකමන් කිරීම ආදිය පාරිඹුද්ධිය පිණිස වේ.
- සෞඛ්‍ය විද්‍යාවට සැසදෙන ඩුටු දහමේ ශික්ෂාපද අනුදත් වදා ඇත. එහි දී ස්වස්ථානව පිළිබඳ නිතිරිති, මාශය හා විතය පිළිබඳ ශික්ෂාපද දක්වා ඇත.
- ඩුටුරජාණන් වහන්සේ මාශය වර්ග දේශනා කොට වදා පමණක් නොව මාශය සකස් කිරීම සඳහා උපදෙස් ලබා දීම සිදු කර ඇත.

### අභ්‍යාස

(01) නිවැරදි පිළිතුර හෝ වඩාත් ගැළපෙන පිළිතුර තොරන්න.

1. පුද්ගල සජ්‍යාපාය යනුවෙන් හැඳින්වෙන්නේ,

- (1) යහපත් අදහස්වලින් යුතු පුද්ගලයන් ඇසුරු කිරීම ය.
- (2) ගාරීරික, මානසික රෝගවලින් තොර සෞඛ්‍යවත් පුද්ගලයන් ඇසුරු කිරීම ය.
- (3) මිල මුදල යහමින් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම ය.
- (4) තම අදහස්වලට ගැළපෙන පුද්ගලයින් ඇසුරු කිරීම ය.

2. හික්ෂුන්ට ඇති වූ රෝගවලට ප්‍රතිකාර වශයෙන් විනය පිටකය තුළ බුදුරජාණන් වහන්සේ නියම කළ මාශය වර්ග සහ ප්‍රතිකාර වර්ග සහ ප්‍රතිකාර ක්‍රම ඇතුළත් කොටසක් නොවන්නේ මින් කවරක් ද?

- |                    |                        |
|--------------------|------------------------|
| (1) හෙසජ්පක්බන්ධකය | (2) විවරක්බන්ධකය       |
| (3) වත්තක්බන්ධකය   | (4) පස්ස්වසතිකක්බන්ධකය |

3. සක්මනෙහි ආතිසංසයක් වන්නේ,

- |                            |                              |
|----------------------------|------------------------------|
| (1) දුර ගමන් යා හැකි නොවේ. | (2) විරයය කිරීමට සමර්ථ නොවේ. |
| (3) බොහෝ ආබාධ ඇත්තේ වේ.    | (4) ආහාර මනාව දිරවයි.        |

4. හික්ෂුන්ට පහසුව සඳහා විකාලයේ පරිහෝගය සඳහා අෂ්ටපාන වර්ග ද අනුදැන වදාරා ඇත. රීට අයත් වන්නේ මින් කවරක් ද?

- |                  |                 |
|------------------|-----------------|
| (1) අන්තාසී පානය | (2) ජම්බු පානය  |
| (3) කිරී පානය    | (4) පැපොල් පානය |

5. ගිලනුන්ට උපස්ථාන කිරීමේ දී පුද්ගලයෙකු තුළ දක්නට ලැබෙන කරුණක් නොවය යුත්තේ,

- |   |   |
|---|---|
| (1) වෛද්‍යවරුන් නියම කළ මාශය පිළියෙළ කිරීමේ දී දක්ෂතාවය හා ඇශාන ගක්තිය තිබීම ය. | (2) රෝගියාට හිත ආහාරපාන භොඳීන් දැන සිටීම ය. |
| (3) ලාභාපේක්ෂාවෙන් කටයුතු කිරීම ය.  | (4) බාර්මික කඩාවෙන් රෝගියා සතුවු කිරීම ය.   |

(02) කෙටි පිළිතුරු සපයන්න.

1. බුදුරජාණන් වහන්සේ සුවපහසු දිවියක් සඳහා පිළිවෙත් ගැන ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කළහ. එම කරුණු දෙක නම් කරන්න.
2. බුදු දහමේ දැක්වෙන සඡ්පාය ක්‍රම නම් කරන්න.
3. අසාවිධිත පරිහෝජනයට ඇතිවැනි වුණු බමුණන් පස් දෙනෙකු පිළිබඳ බෙඳුද සාහිත්‍යයේ සඳහන් වේ. ඉන් හතර දෙනෙක් නම් කරන්න.
4. බුදු රජාණන් වහන්සේ විසින් වඳාල සක්මනෙහි ආතිසංස පහක් සඳහන් කරන්න.
5. ත්‍රිකෝට් පාරිගුද්ධික මාංසය යනු ක්‍රමක්දැයි පැහැදිලි කරන්න.